

## 5

# මලල ක්‍රිඩා ගණ දැනුම්වත් වෙමු

අැවීදීම, දිවීම, පැනීම හා විසි කිරීම මිනිසාගේ පරිණාමයන් සමග පැවත එන ස්වභාවික ක්‍රියාකාරකම් සමුහයකි. පසු කාලීන ව මේවා දියුණු වීමෙන් තුතන මලල ක්‍රිඩා ඉස්වී බිජි වී ඇත. සංවිධානාත්මක ලෙස මලල ක්‍රිඩාව ආරම්භ වූයේ ග්‍රීසියේ බව සැලකේ. ශ්‍රී ලංකාවට මලල ක්‍රිඩාව හඳුන්වා දෙන ලද්දේ ව්‍යුතානා ජාතිකයන් විසිනි. මලල ක්‍රිඩාවේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම තුළින් දෙදේ ජීවන කාර්යයන් සාර්ථක ව ඉටු කර ගැනීමට හැකි වන අතර නිරෝගී දිවි පෙවෙතකට මග පැදේ.

පෙර වසරවලදී අපි අැවීදීම, දිවීම, පැනීම, විසි කිරීම සම්බන්ධ විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා න්‍යායාත්මක දැනුම ලබා ගත්තෙමු.

මෙම පාඨම හැදැරීමෙන් අපට මලල ක්‍රිඩා වර්ගිකරණය, තරග අැවීදීම, ධාවනය, දුර පැනීමේ එල්ලන ඕල්පීය ක්‍රමය, උස පැනීමේ පොස්බරි ග්ලොජ් ඕල්පීය ක්‍රමය, යගුලිය දුම්මේ රේඛිය ක්‍රමය, කවපෙන්ත විසි කිරීමේ ඕල්පීය ක්‍රමය හා ඒවාට අදාළ නීතිරිති පිළිබඳ අධ්‍යයනයක යෙදිය හැකි ය. මෙගේ ගාරිරික අධ්‍යාපනය ගුරුතුමා / ගුරුතුමිය සමග ක්‍රිඩාපිටියට ගොස් මෙහි සඳහන් ප්‍රායෝගික කරුණු අධ්‍යයනය කරන්න.


## මලල ක්‍රිඩා වර්ගිකරණය

අැවීදීම හා දිවීමේ ඉස්වී දුර ප්‍රමාණය අනුව ද පැනීම ඉස්වී ඉපිලෙන ආකාරය අනුව ද, විසි කිරීම ඉස්වී කරනු ලබන ආකාරය හා උපකරණ අනුව ද වර්ගිකරණය කර ඇත. මලල ක්‍රිඩාවට අයන් සියලු ඉස්වී පහකට බෙදා ඇත.

1. ජීවන හා පිටිය (Track and field)
2. තරග අැවීදීම (Race walking)
3. මාර්ග ධාවන (Road running)
4. රට හරහා දිවීම (Cross - country running)
5. කඹ දිවීම (Mountain running)

### 5.1 සටහන

## මලළ ක්‍රිඩා ඉසව් වර්ගීකරණය



නොමැලේ බෙදා නැරීම සඳහා ය.

## ප්‍රයාම තරග (මිණු තරග)

ඡ්‍රවන හා පිටිය ක්‍රිඩා තරග යටතට ගැනෙන ප්‍රයාම තරග ක්‍රිඩකාවන් කරනු ලබන ඉසව් සංඛ්‍යාව අනුව ප්‍රධාන කොටස් තුනකට බෙදේ. එනම්, පංච ප්‍රයාම (ඉසව් 5), සජ්‍යත ප්‍රයාම (ඉසව් 7), දස ප්‍රයාම (ඉසව් 10) වගයෙන් ප්‍රයාම තරග පැවැත් වේ. පංච ප්‍රයාම එක් දිනක දී ද, සජ්‍යත ප්‍රයාම හා දස ප්‍රයාම දින දෙකක දී ද පැවැත් වේ.

### පංච ප්‍රයාම (පිරිමි)

දුර පැනීම, හෙල්ල විසි කිරීම, මේර 200, කව පෙන්ත විසි කිරීම, මේර 1500


### සජ්‍යත ප්‍රයාම (කාන්තා)

මේර 100 කඩුලු, උස පැනීම, යගුලිය දුමීම, මේර 200, දුර පැනීම, හෙල්ල විසි කිරීම, මේර 800

### දස ප්‍රයාම (පිරිමි / කාන්තා)

මේර 100, දුර පැනීම, යගුලිය දුමීම, උස පැනීම, මේර 400, මේර 110 / මේර 100 කඩුලු, කවපෙන්ත විසි කිරීම, රිටි පැනීම, හෙල්ල විසි කිරීම, මේර 1500

## තරග අභ්‍යන්තර



5.1 රුපය - තරග අභ්‍යන්තර

නොමිලේ බෙදා නැරීම සඳහා ය.

ඇවේදීම සියලු දෙනා විසින් ම කරනු ලබන සාමාන්‍ය ක්‍රියාවකි. මෙය මිනිසාට ස්වාභාවික ව ලැබේ ඇති වාලක හැකියාවකි. පසු කාලීන ව ඇවේදීම ද තරගකාරී ඉසවිවක් බවට පරිවර්තනය විය.

සාමාන්‍ය ඇවේදීමට වඩා තරග ඇවේදීමහි යම් යම් වෙනස්කම් ඇතත් පොදු ලක්ෂණ ද ඇත.



## ක්‍රියාකාරකම

ඇවේදීම හා දිවීම අතර වෙනස්කම් ඔබේ මිතුරන් සමග සාකච්ඡා කොට ලැයිස්තු ගත කරන්න.

තරග ඇවේදීමේ සෑම පියවරක් ම අවධි දෙකකින් යුත්ත වේ.

### තනි ආධාරක අවධිය :-


- ක්‍රිඩකයා එක් ආධාරක පත්‍රලකින් පොලොව හා සම්බන්ධ ව සිටින අවධිය සි.
- මෙහි දී ඉදිරියට ගමන් කිරීමට වේගයක් ඇති කර ගැනීමත්, ඉදිරි පතිත කිරීම සඳහා නිදහස් පාදය සූදානම් කර ගැනීමත් සිදු වේ.

### ද්විත්ව ආධාරක අවධිය :-

- ක්‍රිඩකයා පාද පත්‍රල් දෙකකන් ම පොලොව හා සම්බන්ධ ව සිටින අවධිය සි.
- පොලොව හා සම්බන්ධතාව තොකඩාව පවත්වා ගැනීමට මේ අවධිය අවශ්‍ය වේ.

### නිවැරදි ඇවේදීමේ දී:

#### පාදවල ක්‍රියාකාරන්වය



5.2 රුපය - නිවැරදි ඇවේදීමේ දී පාදවල ක්‍රියාකාරන්වය


පළමු ව පාදයේ යටි පත්‍රලේ විළුඩ් ද, දෙවනුව ගෝලය කොටස ද, අවසානයේ දී පා ඇගිලි ද (**Heal, Ball, Toe**) වගයෙන් පිළිවෙළින් පාදවල පත්‍රල පොලොව හා ස්පර්ශ කෙරේ.

- ඉදිරියට ගමන් කිරීම සඳහා පසු පාදයෙන් වේගවත් හා ගක්තිමත් තල්ලුවක් ලබා දෙයි.
- ඉදිරි පාදයේ ඇශේෂ හා දණහිස් සන්ධිය කෙළින් ඉදිරියට යොමු ව තිබේ.
- සපුළු රේඛාවක් ඔස්සේ පාද තබයි.
- ඉදිරි පාදය බිම පතිත වන තුරු පසු පාදය සංපුළු ව තිබේ.

## අන්වල ක්‍රියාකාරන්වය

- උරහිස් ලිහිල් ව තබා ගැනේ.
- වැළම්ට සන්ධියෙන් අංශක 90 ක් පමණ නවා අත් උරහිසෙන් වේගයෙන් ඉදිරියට හා පසු පසට වලනය වේ.

## ලකුල ක්‍රියාකාරන්වය



5.3 රුපය - ලකුල ක්‍රියාකාරන්වය


- උරහිස් අක්ෂය හා උකුල් අක්ෂය රුප සටහනින් දක්වෙන ආකාරයෙන් මාරුවෙන් මාරුවට ඉහළට හා පහළට වලනය වේ. එනම් සංපුළු වන පාදයේ උකුල ඉහළට යන අතර එම පැත්තේ උරහිස් පහතට යොමු වේ.

## තරග ඇවේදීමේ අඟුල නීති රති


තරග ඇවේදීමේ දී පියවර තැබීමට අදාළ නීති දෙකක් බල පැවැත්වේ.

- ★ තරග ඇවේදීමේ දී සැම විටක ම එක් පාදයක් පොලොව හා සම්බන්ධ ව තිබෙන පරිදි පියවර තැබිය යුතු ය. එනම් පසු පාදය පොලොවෙන් එස්ට්‍රෝමට පෙර ඉදිරි පාදය පොලොව හා ස්පර්ශ විය යුතු ය.
- ★ ඉදිරි පාදය පොලොව මත තබන පළමු මොහොතේ සිට සිරස් පිහිටීමට පැමිණෙන තෙක් එම පාදයේ දණහිස් නොනැමි සංපුළු ව තිබිය යුතු ය.

ඉහතින් සඳහන් කළ නීති අනුගමනය නොකළ හොත් ක්‍රිඩකයන්ට පෙන්වීමට පහත දැක්වෙන සංකේත යොදා ගැනේ.



පොලොව හා සම්බන්ධතාව නැති වීම  
a



දැනහිස නැවීම  
b


5.4 රුපය

## ධාවන තරග

### ධාවන තරග ආරම්භය

කෙටි දුර දාවන තරග සඳහා ආරම්භය ඉතා වැදගත් වේ. ආරම්භයේ සුළු ප්‍රමාදය තරගය පරාජය වීමට හේතුවක් වේ.

ධාවන තරග ආරම්භය සඳහා ප්‍රධාන ක්‍රම දෙකක් යොදා ගැනේ.



### I. හිටි ඇරඹුම

- හිටි ඇරඹුම යොදා ගනු ලබන්නේ මේටර 400 ට වඩා වැඩි දාවන ඉසව් සඳහා ය.
- හිටි ආරම්භය සඳහා විධාන දෙකක් ලබා දෙයි.

- i) සැරසෙන්
- ii) යා (වෙඩි හඩි)

නොමිලේ බෙදා නැරීම සඳහා ය.

## හිටි ආරම්භයේ අවධි

### i) සැරසෙන් අවස්ථාව

- පුරු පාදය ආරම්භක රේඛාවට ඉතා ම ආසන්න ව ද අනෙක් පාදය පහසු ආකාරයට පසු පසට ද තබා සිට ගැනීම
- ඉදිරි පාදයට විරැද්ධ අත වැළම්වෙන් නවා ඉදිරියෙන් තබා ගෙන, අනෙක් අත පිටුපසින් තබා ගැනීම
- ඉදිරි දණහිස මදක් නමා කද ඉදිරියට යොමු වී තිබේ

### ii) යා අවස්ථාව (වෙශි හඩි)

- වෙශි හඩින් සමග ක්ෂේත්‍රීක ව පසු පාදය ඉදිරියට ගෙන නික්මීම.

## 2. කුදා අරමුණ

මිටර 400 ඇතුළු රේට අඩු සියලු ම ඉසවී සඳහා කුදා ඇරමුණ හාවිත කිරීම අනිවාර්ය වේ. නිවාසාන්තර හා සාමාන්‍ය තීඩි තරග සඳහා ආරම්භක ප්‍රවරු (Starting blocks) හාවිත නොකළ ද ජාතික හා ජාත්‍යන්තර තරග සඳහා ආරම්භක ප්‍රවරු යොදා ගැනීම අනිවාර්ය වේ.

කුදා ආරම්භය සඳහා විධාන තුනක් ලබා දෙයි.


- සැරසෙන්
- වෙන්
- යා (වෙශි හඩි)

### කුදා ආරම්භයේ අවධි

5.1 වගුව

අවධිය	සැරසෙන් අවධිය	වෙන් අවධිය	ඉදිරියට තල්ල වීමේ අවධිය
ඉරියවිව			


## සැරසෙන් අවධිය



5.5 රුපය - සැරසෙන් අවධිය

- අත් දෙක ම ආරම්භක රේබාවට ආසන්න ව හා සමාන්තර ව පොලොවේ ස්ථරීය විත්තිය යුතු ය.
- පත්‍රල් දෙක ම ආරම්භක පුවරුවේ තබා ගත යුතු ය.
- පිටු පස පාදයේ දණහිස පොලොවේ ස්ථරීය විත්තිය යුතු ය.
- දැන් උරහිස් මට්ටමේ පළුලට මදක් ඇතින් අත් තබා ගත යුතු ය.
- දැන්වල ඇගිලි ආරක්ෂකවක හැඩාවට තබා ගත යුතු ය.
- හිස සිරුරේ පිටුපස හා සම මට්ටමක පිහිටිය යුතු ය.
- ආරම්භක රේබාවට සේ.ම.20-30ක් පමණ ඉදිරියෙන් දැජ් යොමු විත්තිය යුතු ය.


## වෙන් අවධිය



5.6 රුපය - වෙන් අවධිය

- දණහිස් දෙක ම ඉහළට එසවේ. ඉදිරි පාදයේ දණහිස අංගක  $90^{\circ}$  ක් ද පසු පස පාදයේ දණහිස අංගක  $110^{\circ}$  -  $130^{\circ}$  ක් ද පමණ වන සේ පිහිටයි.
- උරහිස් මට්ටමට වඩා උකුල ප්‍රදේශය ඉහළින් පිහිටයි.
- ගරීරයේ බර දැන් මත රඳා පවතී.

## ඉදිරියට තල්ලුවීමේ අවධිය



5.7 රුපය - තල්ලුවීමේ අවධිය

- දෙපතුවින් ආරම්භක පුවරුව තල්ල කිරීමත් සමග සිරුර ඉදිරියට එස වේ.
- දෙඅත් පොලාවේ ස්ථාපිතයෙන් ඉවත් වී ඉදිරියෙන් තබන පාදයට විරැද්ධ අත ඉදිරියටත් අනෙක් අත වේගයෙන් පසු පසටත් පැද්දේ.
- කද ඉදිරියට තල්ලුවීමත් සමග පසු පස පාදය ඉක්මනීන් ඉදිරියට පැමිණේ.
- ඉදිරියට තල්ල වීමත් සමග උකුල පෙදෙස හා දැක්කිස දිග හැරී පවතී.

ଆරම්භක රේඛාවේ සිට පෙර පාදය තබන දුර ප්‍රමාණය හා පාද අතර දුර ප්‍රමාණය මත කුදා ආරම්භය කොටස් තුනකට බෙදේ.


- |               |   |
|---------------|---|
| කෙටි ඇරුමුම   | - පාද අතර අඩු ම පරතරයක් ඇත.                             |
| මැදුම් ඇරුමුම | - පාද අතර පරතරය කෙටි හා දිග ඇරුමුම දෙක අතර ප්‍රමාණය වේ. |
| දිග ඇරුමුම    | - පාද අතර වැඩි ම පරතරයක් ඇත.                            |

## තරග ආරම්භයේ දී සිදු වන වශරදි

- ★ තරගකරුවෙකු සැරසීමට හෝ වෙන් ඉරියට සම්පූර්ණ කිරීමට අනවශ්‍ය කාලයක් ගැනීම
- ★ ගබ්දයකින් හෝ වෙනයම් අයුරකින් අනෙක් ක්‍රිඩකයන්ට බාධා වන ලෙස ආරම්භය ගැනීම
- ★ වෙඩි හඩාට පෙර තමා සිටින ඉරියට වෙනස් කර ආරම්භක වලනය පටන් ගැනීම

ඉහත වරදක් වූ විට පළමු අවස්ථාවේ දී ම ක්‍රිඩකයා තරගයෙන් ඉවත් කිරීම සිදු වේ. මේ සඳහා ආරම්භක නිලධාරියා විසින් රතු කාච්පත පෙන්වනු ලැබේ.

## ධාවන තරග අවසානය



5.8 රුපය - තරග අවසානය

- සෙන්ටි මේරු පහක් පලුල්, දාවන දිගාවට ලම්භක වූ රේබාවකින් අවසානය දැක්වේ. එම අවසාන රේබාවේ දාවන දිගාවට උග ම දාරයෙන් අවසානය සිදු වේ.
- අවසාන රේබාවේ දාවන දිගාවට උග ම දාරය සමග සාදන කිරස් තලයට ක්ෂීඩකයින්ගේ කඳ කොටස කවන්දය (torso) (හිස, අත්, පා හැර) යොමු වන අනුපිළිවෙළ අනුව ජයග්‍රාහකයින් තීරණය වේ.
- තරග අවසාන රේබාවට පෙර තබන අවසාන දාවන පියවරේ දී සිරුරේ කවන්දය කොටස තරමක් පෙරට කිරීම නිවැරදි අවසානයක ඕල්පීය කුමය වේ.

## ධාවන අභ්‍යාස

ධාවන වේගය වැඩි කිරීමට නිවැරදි දාවන ඕල්පීය කුමය මෙන් ම දාවන අභ්‍යාස ද වැදගත් වේ. දාවන අභ්‍යාස තුළින් පහත සඳහන් කාර්යයන් ඉටු වේ.

1. අත් හා පාද නිවැරදි වලන ඔස්සේ බලය ලබා ගැනීම
2. දාවන පියවරක නිවැරදි වලන ව්‍යුහය හා රිද්මය ලබා ගැනීම
3. දාවනයේ දී නිවැරදි ව කඳ කොටස තබා ගැනීම
4. ස්නායු හා පේං සමායෝජනය කිරීම
5. දාවනයට අදාළ වන පේං හා සන්ධි කාර්යක්ෂම කිරීම
6. වේගය දියුණු කිරීම
7. ගාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීම

## 5.2 වගුව - ධාවන අභ්‍යාස

Running - A	<ul style="list-style-type: none"> <li>ଆධාරක පාදයේ පතුල සම්පූර්ණයෙන් පොලොව හා ස්පර්ශ ව පවතී.</li> <li>අනතුරු ව පාදයේ යටි පතුල විශ්‍රාශ, පාද කොට්ටා හා ඇගිලි තුළු දක්වා හොඳින් එස වේ.</li> <li>ଆධාරක පතුල සම්පූර්ණයෙන් ම පොලවෙන් ඉහළට එසවීම සිදු නොකරයි.</li> <li>අත් වැළම්වෙන් අංශක 90° ක් නැමි, ධාවනයේ දී ක්‍රියා කරන ආකාරයට ඉදිරියට හා පසු පසට ගමන් කරයි.</li> <li>මේ ආකාරයෙන් පාදවල ක්‍රියාකාරීත්වය දිගට ම සිදු කරයි.</li> </ul>
Running - B	<ul style="list-style-type: none"> <li>ଆධාරක පාදය හොඳින් දිග හැරී පවතී.</li> <li>විරැද්ධ පාදය දණහිසෙන් අංශක 90° ක් නමා පොලොවට සමාන්තර වන සේ ඔසවයි.</li> <li>දණහිස ඉහළට ඔසවා රිද්මයානුකූල ව පාද මාරුවෙන් මාරුවට ඉදිරියට ගමන් කරයි.</li> <li>වැළම්වෙන් අංශක 90° ක් නැමි ධාවනයේ දී ක්‍රියා කරන ආකාරයට අත් ඉදිරියට හා පසු පසට ගමන් කරයි.</li> </ul>
Running - C	<ul style="list-style-type: none"> <li>අංශක 90° ක් වැළම්වෙන් නවා ධාවනයේ දී ගමන් අත් ක්‍රියා කරන ආකාරයට ඉදිරියට හා පසු පසට ගමන් කරයි.</li> <li>මාරුවෙන් මාරුවට පාද දෙක ම දණහිසෙන් නමා තවටම ප්‍රමේෂයේ යට කොටසට පහර දෙමින් ඉදිරියට ධාවනය කෙරේ.</li> <li>මෙසේ මාරුවෙන් මාරුවට පාද ඔසවා දිගටම ධාවනය කෙරේ.</li> </ul>

## සහාය දීවීම

### යෝගී නුවමාරුව

ඉදිරියට ධාවනය කරන ක්‍රිඩකයා යෝගීය ලබා ගන්නේ තම ගරීරයේ කුමන පැත්තෙන් ද යන්න මත පදනම් ව යෝගී මාරුව වර්ග කළ හැකි ය.

- ඇතුළත මාරුව                      Inside Pass
- පිටත මාරුව                      Outside Pass
- මිශ්‍ර මාරුව                      Mixed Pass

අ�තුළත මාරුවේ දී, යෝජිය ලබා ගන්නා ක්‍රිඩකයා තම වමතින් (ධාවන පථයට සාපේක්ෂ ව ඇතුළු අතින්) යෝජිය ලබා ගනී. යෝජිය රගෙන එන ක්‍රිඩකයා දකුණුතින් යෝජිය රගෙන එන අතර මංතිරුවෙහි වමත බර ව ධාවනය කරයි.

පිටත මාරුවේ දී යෝජිය ලබා ගන්නා ක්‍රිඩකයා තම දකුණුතින් (ධාවන පථයට සාපේක්ෂ ව පිටත අතින්) යෝජිය ලබා ගනී. යෝජිය රගෙන එන ක්‍රිඩකයා වමතින් යෝජිය රගෙන එන අතර, මංතිරුවෙහි දකුණුට බරව ධාවනය කරයි.

සහාය දූෂීමේ තරගයක දී තරගකරුවන් මෙම පිටත හා ඇතුළත ආකාර දෙක මාරුවෙන් මාරුවට හාවිත කිරීම මිගු මාරු කුමය වගයෙන් හැදින්වේ.

## මිගු මාරුව

මිගු මාරුවේ දී අදාළ ධාවකයන් යෝජිය රගෙන යන ආකාරය හා ධාවකයන් අතර යෝජි භූවමාරුව කෙරෙන ආකාරය මෙසේ ය. පලමු ධාවකයා යෝජිය දකුණු අතින් රගෙන යන්නේ යයි අනුමාන කරමි.

1. පලමු ධාවකයා දකුණු අතින් යෝජිය රගෙන යයි.  
දෙවන ධාවකයාගේ වමතට යෝජිය ලබා දෙයි. (ඇතුළත මාරුව)
2. දෙවන ධාවකයා යෝජිය වමතින් රගෙන යයි.  
තුන්වන ධාවකයාගේ දකුණු අතට යෝජිය ලබා දෙයි (පිටත මාරුව).
3. තුන්වන ධාවකයා දකුණු අතින් යෝජිය රගෙන යයි.  
සිව්වන ක්‍රිඩකයාගේ වම් අතට යෝජිය ලබා දෙයි. (ඇතුළත මාරුව)


පලමු හා තුන්වන යෝජි භූවමාරු කළාපයේ දී ක්‍රිඩකයන් වමතින් යෝජිය ලබා ගැනීම, ඇතුළත මාරුව වන අතර, දෙවන යෝජි භූවමාරු කළාපයේ ක්‍රිඩකයා දකුණු අතින් යෝජිය ලබා ගැනීම පිටත මාරුව වේ. මේ අනුව ඇතුළත හා පිටත මාරු දෙකෙහි මිගු මාරුව ලෙස හැදින් වේ. මිටර් 400 ධාවන පථයක මිටර් 100 x 4 සහාය තරගවල යෙදෙන ධාවකයන් සඳහා මෙම කුමය යෝග්‍ය වේ.

## සහාය දූෂීමේ නීති රති

- ★ යෝජිය පහත දක්වෙන ප්‍රමාණවලින් යුත්ක්ත විය යුතුය.
  - දිග සෙන්ටීමිටර් 28 - 30
  - වට ප්‍රමාණය සෙන්ටීමිටර් 12 - 13
  - බර ග්‍රේම් 50ට අඩු නොවිය යුතුයි.
- ★ යෝජිය භූවමාරු කළාපය තුළදී පමණක් යෝජි භූවමාරුව සිදු විය යුතු සියලුම ප්‍රමාණවලින් යුතුයි.
- ★ යෝජි භූවමාරුවේ දී යෝජිය අතින් අත භූවමාරු විය යුතු සියලුම ප්‍රමාණවලින් යුතුයි. (යෝජිය ලබා ගන්නා ක්‍රිඩකයා වෙත යෝජිය විසි නොකළ යුතු ය.)

නොමිලේ බෙදා හැරීම සඳහා ය.

- ★ යෝධීය දෙන අවස්ථාවේ දී යෝධීය බිම වැටුණ හොත් යෝධීය ලබා දෙන ක්‍රිඩකයා විසින් යෝධීය අනුලා දිය යුතු ය. ලබා ගන්නා විසින් යෝධීය අනුලා ගැනීම නීති විරෝධී ය.
- ★ තරගය අවසාන වන කුරු යෝධීය රැගෙන යා යුතු ය.
- ★ යෝධීය පුවමාරුවෙන් පසු වෙනත් ක්‍රිඩකයන්ට බාධා වන ලෙස මං තිරුවේ අවහිර කිරීම නීති විරෝධී වේ.



5.9 රුපය - යෝධී නුවමාරු කළාපය

## පැනීම් ඉසවි

මලල ක්‍රිඩා වර්ගිකරණය යටතේ අපට පැනීම් ඉසවි හතරක් දැකිය හැකි ය.

- |               |   |              |
|---------------|---|--------------|
| 1. දුර පැනීම  | } | තිරස් පැනීම් |
| 2. තුන් පිමිම |   |              |
| 3. උස පැනීම   | } | සිරස් පැනීම් |
| 4. රිටි පැනීම |   |              |

## දුර පැනීම

දුර පැනීමේ දී ගිල්පීය ක්‍රම තුනක් භාවිත කෙරේ. ක්‍රිඩකයා ගුවනේ දී දක්වන වලනය අනුව මෙම ක්‍රම එකිනෙකට වෙනස් වේ.


1. එල්ලෙන ක්‍රමය (Hang technique)
2. පාවන ක්‍රමය (Sail technique)
3. ගුවනත පියවර මාරු කිරීමේ ක්‍රමය (Hitch-kick technique)

ඉහත ක්‍රමන ගිල්පීය ක්‍රමය යටතේ වුවද දුර පැනීම අවධි හතරකින් සිදු වේ.

- i. අවතිරණ දාවනය (පිවිසීම) - (Approach run)

- ii. නික්මීම (ඉපිලීම) - (Take-off)
- iii. පියාසරිය (ගුවන්ගත වීම) - (Flight)
- iv. පතිත වීම - (Landing)


## දුර පැනීමේ එල්ලන ශිල්පීය ක්‍රමය



5.10 රුපය - දුර පැනීමේ එල්ලන ක්‍රමය

දැන් අපි ඉහත අවධි භතර දුර පැනීමේ එල්ලන ශිල්පීය ක්‍රමය යටතේ ඉගෙන ගනිමු.


### අවතිරණ දාවනය (Approach run)



5.11 රුපය - අවතිරණ දාවනය

දුර පැනීමේ දි ක්‍රිඩකයාගේ අවතිරණ දාවන වේගය ඉතා වැදගත් වේ. බොහෝ විට කෙටි වේග දාවකයින් දුර පැනීමේ දි ද දක්ෂතා පෙන්වයි. මෙයට හේතුව වන්නේ වේගය පාලනය කරමින් නිවැරදි නික්මීමේ පූරුෂෙන් ඉපිලීමයි. හිටි ඇරුණුමකින් පිවිසීමේ දාවනය ආරම්භ කෙරේ.

## නික්මීම (Take-off)




5.12 රුපය - නික්මීම

නික්මීමේ පාදය නික්මුම් ප්‍රවරුව (Tak-off board) මත ස්ථැපිත වීමේ අවස්ථාවේ සිට ගුවන් ගත වීමට සිරුර දිග හැරීමේ අවස්ථාව දක්වා වූ අවධිය වේ.

- නික්මීමේ දී වලුලුකර, දණහිස, උකුල් සන්ධිය හොඳින් දිග හැරී පවතී.
- ඉදිරියට පැද වූ නිදහස් පාදය ඉක්මනින් තිරස් මට්ටමට ප්‍රාග්ධනය වේ.
- නික්මීමේ ප්‍රවරුවට තුළ පාදය තැබෙන පරිදි අවතිරණ බාවනය ආරම්භ කළ යුතු පාදය තිරණය කර ගත යුතු ය.


## පියාසරය (Flight)



5.13 රුපය - පියාසරය

- ඉපිලිමෙන් පසු ක්‍රිඩකයා තම ගරීරය ඉදිරියෙන් ඇති නිදහස් පාදය කුමයෙන් පහත හෙළයි. මෙය නික්මුම් පාදය හා සමාන්තර මට්ටමකට පැමිණේ.
- මෙහිදී දේ අත් පසුපසින් තිබේ.
- ඉන්පසු ක්‍රිඩකයා තම පාද ඉහළට හා ඉදිරියට ඔසවයි.
- ඒ සමග පසු පසට තිබු දේ අත් ඉදිරියට පැමිණේ.
- පතිත වීමට පෙර, පාද හොඳින් ඉදිරියට දිග හැරේ.

## පතිත වීම (Landing)




5.14 රුපය - පතිත වීම

- කඳ හා දේ අත් ඉදිරියට පැමිණේ.
- ගරිරය ඉදිරියට නැමි පවතී.
- පාද දෙක ද හොඳින් දිග හැරී ඉදිරියට පැමිණේ.
- පාද පොලාවේ වැදිමත් සමග දැනහිස නැවෙන අතර වාචිවීමේ ඉරියවිවෙන් සිරුර ඩීම දිගේ ඉදිරියට තල්ලු වී යයි.

## දුර පැනීමේ නීති රත්


- ★ දුර පැනීමේ නීතිරිතිවලට අනුව පහත දැක්වෙන අවස්ථාවල දී අසාර්ථක පැනීමක් ලෙස සැලකේ.
- නික්මීමේ දී, නික්මීමේ රේඛාවට ඉදිරි භූමිය ගරිරයේ කුමන හෝ කොටසකින් ස්පර්ශ කිරීම
- නික්මීමේ ප්‍රවරුවෙහි පිටත දෙපසින් පතුල තබා නික්මීම
- පැනීමේ දී, නික්මීමේ රේඛාව හා පතිත වීමේ පෙදෙස අතර භූමිය ස්පර්ශ කිරීම
- බාවනයේ දී හෝ පැනීමේ දී හෝ කරනම් කුම හාවත කිරීම
- පතිත වීමේ දී, ඇති කළ ආසන්න ම සලකුණට වඩා මෙහා පිටත භූමිය ගරිරයේ කොටසකින් ස්පර්ශ වීම
- පතිත වීමේ දී, ඇති කළ ආසන්න ම සලකුණට වඩා මෙහා පිටත භූමිය ගරිරයේ කොටසකින් ස්පර්ශ කරමින් පතිත වීමේ පෙදෙසින් පිට වීම
- ක්‍රිඩක අංකය නිවේදනය කිරීමෙන් පසු ප්‍රයත්නය ආරම්භ කිරීමට විනාශියකට වඩා කාලයක් ගත වීම



5.15 රුපය - දුර පැනීමේ පිටිය

- \* දුර පැනීමක් මැනීමේ දී ක්‍රිඩකයාගේ සිරුර පතිත වන පෙදස තුළ ඇති කළ සලකුණෙහි සිට නික්මීමේ රේඛාවට ලම්භක දුර ආසන්න සෙන්ටීමේටර් එකකට මැනිය යුතු ය.

### උස පැනීම



5.16 රුපය - උස පැනීම

උස පැනීම මලල ක්‍රිඩා වර්ගීකරණය යටතේ සිරස් පැනීමකට අයත් ඉසවිවක් බව අපි දනිමු. උස පැනීමට අතිතයේ සිට විවිධ ඕල්පිය කුම යොදා ගැනීණ. උස පැනීමේ හරස් දැන්ව තරණයේ දී ගැරය පිහිටන ආකාරය අනුව ඕල්පිය කුම පහකට බෙදේ.

1. කතුරු පිමීම (Scissor jump)
2. පෙරදිග පිමීම (Eastern cut off)
3. බටහිර පිමීම (Western roll)
4. ස්ට්‍රැඩල් පිමීම (Straddle)
5. පොස්බරි ග්ලෝප් කුමය (Fosbury flop)


තාක්ෂණය දියුණුවන් සමග වර්තමානයේ උපරිම දක්ෂතා දැක්වීමට යොදා ගනු ලබන්නේ පොස්බරි ග්ලෝප් කුමයයි.

මිනැං ම ශිල්පීය කුමයක් යටතේ උස පැනීම අවධි හතරකින් සිදු වේ.


- i. අවත්තිරණ ධාවනය (Approach run)
- ii. තික්මීම (ඉහුමීම) (Take-off)
- iii. හරස් දැන්ව තරණය (Bar clearance)
- iv. පතිත වීම (Landing)

ඉහත අවධි හතර පොස්බරි ග්ලෝප් කුමය යටතේ හදාරමු.

### අවත්තිරණ ධාවනය




5.17 රුපය - අවත්තිරණ ධාවනය



5.18 රුපය - ධාවනය සිදු වන ආකාරය

- අවතිරණ ධාවනයේ දී පාදයේ ඉදිරි කොටසින් ධාවනයේ යෙදේ.
- ධාවනයේ මුළු අවධිය ක්‍රිඩකයා තම වේගය ලබා ගැනීමට යොදා ගනී.
- දෙවන අවධියේ දී වේගය පාලනය කරමින් නික්මීම සඳහා සූදානම් වේ.
- ක්‍රිඩකයා වක්‍රාකාර මාර්ගයක ධාවනයේ යෙදීමේ දී සිරුර වනු මාර්ගය දෙසට ඇලෙව ධාවනය කරයි.
- ධාවනයේ අවසාන පියවරේ දී ක්‍රිඩකයාගේ ගරිරය පිටුවපසට නැඹුරු වී පවතී.


### නික්මීම (මුහුම)



5.19 රුපය - නික්මීම

- නික්මීම සඳහා නික්මුම් පාදය පහළට හා පිටුවපසට වලනයක් ඇති ව වේගයෙන් පොලොව මත පතිත කරයි.
- නික්මුම් පාදයේ පතුල පතිත වීමේ පෙදෙස දෙසට යොමුව ඇත. නිදහස් පාදයේ කළව සමාන්තර මට්ටමකට පැමිණෙන තෙක් එම දණ හිස ඉහළට ඕසවයි.
- නික්මීමේ අවසාන අවස්ථාව වන විට සිරුර සාපුරු ව පවතී.


## හරස් දණ්ඩ තරණය



5.20 රුපය - හරස් දණ්ඩ තරණය

- ඉපිලීම සිදු වූ මුල් අවස්ථාවේ දී ම ක්‍රිඩකයා ගරීරයේ පිටුපස හරස් දණ්ඩ දෙසට හරවයි. (5.20 a රුපය.)
- හරස් දණ්ඩ කරා ලියා වීමත් සමග නිධනස් පාදය පහතට හෙලා පාද දෙකෙහි ම කළවා පොලොවට සමාන්තර මට්ටමක පවත්වා ගනී. (5.20 b රුපය)
- පාද දණ්ඩයින් අංක 90 ක් නැමි ඇති අතර ගරීරයේ කඳ කොටස ද හොඳින් නැමි ආරුක්කු හැඩයක් ගනී. (5.20 c රුපය)
- ගරීරයේ තවිටම් පෙදෙස හරස් දණ්ඩ පසු කරනවාත් සමග ක්‍රිඩකයාගේ පාද දණ්ඩයින් වේගවත් ව දිග හැරිය යුතු ය. (5.20 d රුපය)

## පතිතවීම



5.21 රුපය - පතිත වීම

- හරස් දණ්ඩ තරණය කර ඇවසන් වූ ක්‍රිඩකයාගේ උඩුකය පොලොවට සමාන්තර වන අතර පාද ඉහළට ඔසවා ඇතුළු.
- මෙහි දී ගරීරය ඉහිල් ව තබා ගත යුතු අතර ප්‍රථමයෙන් උරහිස් හා ර්ට පසුව අත්වලින් පතිත විය යුතු ය.  
කොම්ලේ බෙදා හැරීම සඳහා ය.

පොස්බරි ග්ලොජ් කුමය සඳහා අවශ්‍ය උපකරණ නොමැති අවස්ථාවල ප්‍රහුණුවීම්වල නිරත වීම බෙහෙවින් අනතුරුදායක බව ඔබ මතක තබා ගත යුතු ය.

## උස පැනීමේ නීති රති

- ★ උස පැනීමේ නීති රිතිවලට අනුව පහත දැක්වෙන අවස්ථාවල දී අසාර්ථක පැනීමක් ලෙස සැලකේ.
  1. පැනීමක දී තරගකරුගේ ක්‍රියාවන් නිසා හරස් දැන්වා ආධාරක මත නොරදි වැටීම
  2. හරස් දැන්වා තරණය කිරීමට පෙර පතිත වීමේ ප්‍රදේශය හෝ ආධාරක කණු දෙපසින් පිහිටි භූමිය ගැරිරයේ කුමන හෝ කොටසකින් ස්පර්ශ කිරීම
- ★ නික්මීම කළ යුත්තේ තනි පාදයෙනි
- ★ උස පැනීමේ දී පිට පිට ම අසාර්ථක උත්සාහ තුනකින් පසු ඉවත් කෙරේ
- ★ කිසියම් උසක් පැනීම නොකර ර්ලෑග උසට යාමේ අයිතිය තරගකරුවෙකුට ඇත එහෙත් පැනීම නොකර එම උස නැවත පැනීමට අවසර නැත

## දැමීම් හා විසි කිරීම්

මලල ක්‍රිඩා වර්ගිකරණය යටතේ දැමීම් හා විසි කිරීම් ඉසව් හතරක් හඳුනා ගත හැකි ය.

1. යගුලිය දැමීම
2. කවපෙන්ත විසි කිරීම
3. හෙල්ල විසි කිරීම
4. මිටිය විසි කිරීම


## යගුලිය දැමීම

යගුලිය දැමීමේ ගිල්පිය කුම දෙකකි.

1. පෙරිම් බුයන් කුමය - රේඛීය කුමය (Linear technique)
2. කරකැවී විසි කිරීමේ කුමය - නුමණ කුමය (Rotational technique)

මෙම ගෞණියේ දී අපි රේඛීය කුමය පිළිබඳ අධ්‍යයනය කරමු.

## රේඛිය කුමය



5.22 රුපය - යගුලිය දැමීම


යගුලිය දැමීම පහත සඳහන් අවධිවලට වෙන් කර දැක්වීය හැකි ය.

- සූදානම් වීමේ අවධිය
- පිටුපසට ලිස්සීමේ අවධිය (වේගය ගොඩ නාගා ගැනීම)
- ඡව ඉරියවි අවධිය
- මුදා හැරීමේ අවධිය
- පශ්චාත් අවධිය

රේඛිය කුමයේ එන මෙම අවධි වෙන් වෙන් වශයෙන් විමසා බලමු.

මෙහිදී දකුණු අතින් යගුලිය දැමීමේ ක්‍රිඩකයකුගේ රුප සටහන් ආශ්‍රිත ව විස්තර කර ඇත.

## සූදානම් වීමේ අවධිය




5.23 රුපය - සූදානම් වීම

- යගුලිය නිකට යට කනට පහැලින් බෙල්ල මුල ස්ථාපිත වනසේ තබා ගනියි.
  - කඳ පොලොවට සමාන්තර මට්ටමකට පැමිණෙන තෙක් උදිරියට නමයි.
  - විසි කරන දිගාවට පිටුපස හරවා කවයෙහි පසු පෙදෙසෙහි ක්‍රිඩකයා සිටගෙන කිවියි.
- නොමැලේ බෙදා හැරීම සඳහා ය.

- පොලොවට සමාන්තර මට්ටමක පිහිටන සේ කද ඉදිරියට නමන අතර වම් පාදය තරමක් පිටුපසට දිග හරියි.
- නිදහස් වම් පාදය කවයේ ඉදිරියට ආපසු රගෙන එන අතර වාරයේ දී ආධාරක පාදය දැන්හිසින් නමයි.


### පිටු පසට ලිස්සීමේ අවධිය



5.24 රුපය - පසුපසට ලිස්සීමේ අවධිය

- වම් පාදය වේගයෙන් ගස්සා පිටු පසට ගත යුතු ය.
- දකුණු පාදය දැන්හිසින් මදක් දිග හැරේ.
- දකුණු පාදයේ විළුමෙන් පොලොව සමග පිටුපසට ලිස්සීම සිදු කරයි.


### ඡව ඉරියවිව



5.25 රුපය - ඡව ඉරියවිව

- ලිස්සීමෙන් පසු දකුණු පාදය කවය මැදද, වම් පාදය කවය ඉදිරියට ආසන්න ව ද පතිත කරයි.
- දකුණු පාදයේ දැන්හිස් තරමක් නැවැවූ පවතින අතර ගැරිරයේ බර ද දකුණු පාදය දෙසට යොමු වේ.


## මුදා හරිම



5.26 රුපය - මුදා හරිම

- පාද භුමණාකාර ව දිග හරිමින් සිරුර විසි කිරීමේ දිගාවට හරවයි.
- දකුණු අත වැළම්ට සන්ධියෙන් දිග හරිමින් යගුලිය මුදා හරියි.

## පශ්චාත් ඉරෝවිව



5.27 රුපය - යථා තත්ත්වයට පත්වීම


- යගුලිය මුදා හරිමක් සමග ම දකුණු පාදය ඉදිරියටත් වම් පාදය පිටුපසටත් වශයෙන් පාද මාරු කරයි.
- දකුණු පාදය දණහිසින් නමන අතර උඩුකය තරමක් ඉදිරියට නමයි.
- මේ අතර ගැටිරය සම්බර ව පවත්වා ගැනීම සඳහා වම් පාදය පිටුපසට දිග හරියි.

## ජාස්ක් මට්ටමේ වයස් සීමා හා විවෘත තරග සඳහා අඛුල යොලියේ බර ප්‍රමාණ

5.3 වගුව

වයස් සීමාව	බාලක / පිරිමි	බාලිකා / කාන්තා
අවු: 15 න් පහළ	4.000kg	4.000kg
අවු: 17 න් පහළ	5.000kg	4.000kg
අවු: 19 න් පහළ	6.000kg	4.000kg
අවු: 21 න් පහළ හා විවෘත	7.260kg	4.000kg


## යොලිය දැමීමේ කවය



5.28 රුපය - යොලිය දැමීමේ කවය

## කවපෙන්ත විසි කිරීම

කවපෙන්ත විසි කිරීමේ ඉසවිවේ දී කරකැවී විසි කිරීමේ හිල්පීය තුම්ය හාවිත කෙරේ. කවපෙන්ත විසි කිරීම් ඉසවිවේ ද අවධි හයක් අපට දැකගත හැකි ය.



5.29 රුපය - කවපෙන්ත විසි කිරීම

## කවපෙන්ත විසි කිරමේ අවධි

- i සූදානම
- ii ආරම්භක ඉරියවිව
- iii පුමණ අවස්ථාව
- iv ජව ඉරියවිව
- v මුදා හැරීම
- vi පශ්චාත් ඉරියවිව

දකුණින් කවපෙන්ත විසි කරන ක්‍රිඩකයකුගේ විස්තර පහතින් සඳහන් වේ.


### සූදානම



5.30 - රුපය - සූදානම

- කවපෙන්ත හොඳින් ගුහණය කර ගත් ක්‍රිඩකයා විසි කරන දිගාවට පිටුපස හරවා සිට ගනී.
- පාද විසි කරන කවයේ පිටුපස දාරයට ආසන්නයේ උරහිස් පලළලට වඩා මදක් වැඩියෙන් තබා සිටිය යුතු සි.
- දැනු හිස් මදක් නැමී තිබිය යුතු ය.

### ਆරම්භක ඉරියවිව




5.31 - රුපය - ආරම්භක ඉරියවිව

- කඳ දකුණු පසින් පිටුපසට හරවමින් කව පෙන්ත පිටුපසට පදවනු ලැබේ.
- දැන් උරහිස් උස ආසන්න මට්ටමකට තබා ඇත.

තොමලේ බෙදා හැරීම සඳහා ය.

## හුමණ අවස්ථාව



5.32 රුපය - හුමණ අවස්ථාව

- වම් දණ නිස, වම් අත හා වම් පාද කොට්ටා සිරුරේ වම් පසින් විසිකිරීමේ දිගාවට හරවනු ලැබේ.
- දකුණු පාදය කවයට ඇතින් පොලොවට ආසන්න ව සිරුරේ වම් පසින් ඉදිරියට ගෙන එයි.
- වම් පාදයෙන් සිරුර තල්ලු කරමින් ඉදිරියට පැතිමක් සිදු කර, දකුණු පාදය කවය මධ්‍යයට ආසන්න ව පතිත කරයි.
- මෙම පතිත වීම අවසානයේදී සිරුර විසි කිරීමේ දිගාවට පිටුපස හරවා ඇති ඉරියවිවක පිහිටයි.
- වම් පාදය වේගයෙන් ඉදිරියට ගෙන කවයෙහි ඉදිරිපසට ආසන්න ව පතිත කරයි.

## ඡව ඉරියවිව



5.33 රුපය - ඡව ඉරියවිව


- නැමුණු දකුණු පාදය සිරුරේ බර දරයි.
- දකුණු පාදයට ඉහළින් උරහිස් අක්ෂය පිහිටා ඇත.

## මුදා හරේම

- දකුණු පාදය සිරුරේ වම් පසින් හරවමින් තොදින් දිග හරිනු ලැබේ.
- සිරුර විසි කිරීමේ දිගාවට හරවා කවපෙන්ත මුදා හරියි. (5.34 a, b රූප)

## පශ්චාත් ඉරියවිව

- කවපෙන්ත මුදාහැරීමත් සමග ම, දකුණු පාදය ඉදිරියටත් වම් පාදය පිටුපසටත් වශයෙන් පාද මාරු කරයි.
- දකුණු පාදය දණ හිසින් නමත අතර උඩු කය තරමක් ඉදිරියට නමයි.
- මේ අතර වම් පාදය පිටු පසට දිග හරියි. (5.34 c රූපය)




5.34 රූපය - මුද හැරීම හා පශ්චාත් ඉරියවිව

## පාසල් මට්ටමේ වයස් සීමා හා විවෘත තරග සඳහා අදාළ කවපෙන්තෙහි බර ප්‍රමාණ

5.4 වගුව

වයස් සීමාව	බාලක / පිරිමි	බාලිකා / කාන්තා
අවු: 15 න් පහළ	1.000kg	1.000kg
අවු: 17 න් පහළ	1.000kg	1.000kg
අව: 19 න් පහළ	1.500kg	1.000kg
අවු: 21 න් පහළ හා විවෘත	2.000kg	1.000kg

## කවපෙන්ත විසි කිරීමේ ක්‍රිඩා කටය



5.35 රුපය - කවපෙන්ත විසි කිරීමේ කටය

## යගෙලය දැමීමේදී හා කවපෙන්ත විසි කිරීමේදී බලපාන නිති රිති කිහිපයක්

- ★ තරගයක් ආරම්භ කළ පසු කටය, උපකරණ පතිත වන පෙදෙස පූහුණු කටයුතු සඳහා යොදා ගැනීමට අවසර නැත
- ★ තරගකරුවන්ගේ සියලු ම වාරවල දී හොඳ ම දක්ෂතාව අනුව ජයග්‍රාහක ස්ථාන තිරණය කරනු ලැබේ.
- ★ කටය තුළ නිශ්ච්‍ය ඉරියවිවක සිට ප්‍රයත්නය ආරම්භ කළ යුතු ය.
- ★ ප්‍රයත්නය සිදු කිරීමේදී දැමීමේදී අදාළ සීමා ව තුළ සිටිය යුතු ය.
- ★ උපකරණ බිම ස්පර්ශවන තුරු කටය තුළ ම සිටිය යුතු ය.
- ★ ප්‍රයත්නයෙන් පසු ක්‍රිඩකයා පිට විය යුත්තේ කටයේ පිටුපස හාගයෙනි.
- ★ සිරුරේ කටර කොටසක් වුව ද කටයෙන් පිටත පොලොවේ හෝ යකඩ පටිවමෙහි මුදුනේ හෝ (රේබාව පැනීම) නැවතිමේ ප්‍රවරුවෙහි මුදුනෙහි හෝ ඉන් පිටත ස්පර්ශ කිරීම අසාර්ථක ප්‍රයත්නයක් ලෙස සැලකේ.
- ★ අන් ආවරණ පැලදීමට අවසර නැත



## අමතර දැනුවට

උස පැනීම, රිටි පැනීම, හැර අනෙකුත් පිටිය ඉසවිවලදී සම්බීම විසඳුන ආකර්ය

දුර පැනීම සඳහා සහභාගී වූ ක්‍රිඩකයින් හතර දෙනෙකුගේ උපරිම දක්ෂතා මිටරවලින් පහත දක්වා ඇත. මෙම ප්‍රතිච්ලිය ආශ්‍රිත ව ක්‍රිඩකාවන්ගේ දක්ෂතාව හා ස්ථාන තෝරමු.

5.5 වගුව

ක්‍රිඩකාවගේ නම	1 වටය	2 වටය	3 වටය	4 වටය	5 වටය	6 වටය	උපරිම දක්ෂතාව	ස්ථානය
සුපුනි	4.50	X	4.18	4.43	4.32	4.13	4.50	1
සමාධි	X	4.00	4.43	4.07	4.18	4.50	4.50	2
අමායා	3.96	3.77	4.50	3.95	4.38	X	4.50	3
පසිදි	4.02	3.72	X	X	4.46	4.12	4.46	4

## කාරාංයය

මලල ක්‍රිඩාවට අයන් සියලු ම තරග ඉසවි ජවන හා පිටිය, තරග ඇවේදීම, මාර්ග ධාවන, ගම හරහා දිවීම සහ කුඩා දිවීම ලෙස කාණ්ඩ පහකට බෙදා ඇත. ජවන හා පිටිය ඉසවි, නැවත ජවන ඉසවි, පිටිය ඉසවි සහ ප්‍රයාම තරග ලෙස බෙදිය හැකි ය. කරනු ලබන ඉසවි සංඛ්‍යාව අනුව ප්‍රයාම තරග වර්ග තුනක් ඇත.

තරග ඇවේදීමේ ගිල්පීය ක්‍රමයේ සැම පියවරක් ම තනි ආධාරක අවධිය හා ද්විත්ව ආධාරක අවධිය ලෙස අවධි දෙකකින් යුතුක්ත වේ. ධාවන තරග ආරම්භය සඳහා පිටි ඇරුම් හා කුදා ඇරුම් යන ක්‍රම දෙක යොදා ගති. සහාය දිවීම යූත්‍රී ප්‍රවමාරුවට හාවත් කරන ගිල්පීය ක්‍රමය අනුව වර්ග කළ හැකි ය. දුර පැනීමේ එල්ලෙන ගිල්පීය ක්‍රමය අවධි හතරක් යටතේ අධ්‍යයනය කළ හැකි ය. උස පැනීමේ පොස්බරි ග්ලොප් ක්‍රමය ද අවධි හතරක් යටතේ සිදු වේ. යුලිය දීමීමේ රේඛිය ගිල්පීය ක්‍රමය ද කවපෙන්න විසි කිරීමේ ප්‍රමාණ ගිල්පීය ක්‍රමය ද අවධි කිහිපයක් යටතේ සිදු කෙරේ. ඉහත සියලු ම ඉසවි සඳහා බලපාන නීති රිති පවතියි.



## අභ්‍යන්තර

1. මලල ක්‍රිඩා වර්ගීකරණය සටහනක ඇඳු දක්වන්න.
2. තරග ඇවේදීමට අදාළ නීති රීති දෙකක් සඳහන් කරන්න.
3. ධාවන අභ්‍යන්තර කිරීම මගින් ලැබෙන වාසි පහක් දක්වන්න.
4. සහාය දිවිමේ නීති රීති පහක් දක්වන්න.
5. පැනීමේ ඉසව් වර්ග නම් කරන්න.
6. දුර පැනීමක් අසාර්ථක වන අවස්ථා තුනක් දක්වන්න.
7. යොලිය දුම්ම හා කවපෙත්ත විසිකිරීම සඳහා අදාළ නීති රීති තුනක් ලියන්න.